

Ceylon Government Gazette

Published by Authority.

No. 5,741—FRIDAY, DECEMBER 14, 1900.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	2538
Western Province	—	Land Resumption Notices... ..	—
Central Province	—	Notices under Ordinance No. 1 of 1897... ..	2541 & Suppl.
Northern Province	2525	Abstracts of Season Reports	2551
Southern Province	2527	Notices under "The Forest Ordinance"	—
Eastern Province	2533	Sales of Arrack, Opium, and Toll Rents	2548
North-Western Province	2535	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	—	Sales of Salt and Timber	2546
Province of Uva	—	Notifications of Close Season, Infected Areas, &c.	—
Province of Sabaragamuwa	2536	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 333, N. P.

Colonial Secretary's Office,
Colombo, December 6, 1900.

ON Monday, February 11, 1901, at 12 o'clock noon, the Assistant Government Agent for the Mullaitivu District will put up to auction, at his office in Mullaitivu, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-two allotments of land situated in the Vavuniya north division of the Mullaitivu District of the Northern Province.

Lot.	Village.	Preliminary plan 2,036. Claimant—Crown. Name of Applicant.	Description.	Extent. A. R. P.
7664	Tekilpadantan	Marimuttu Chinnaddi	Open land	0 2 1
7665	Do.	Kasinather Chinnatamby	do.	0 1 2
7666	Do.	Kasinathar Chinnapodyan	do.	0 1 32
7667	Do.	Kasinather Chinnatampi	do.	0 1 31
7668	Do.	Kantar Chinnatampi	do.	0 2 1
P 167	Tandewan	Preliminary plan 2,033. Claimant—Crown. Kanapatiyar Velupillai	Palmirah garden	1 2 13
7515	Udaiyar Samalankulam	Preliminary plan 1,971. Claimant—Crown. Murukar Chinnatampi and another	Scrub jungle	2 1 35
2525				C 1

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Preliminary plan 2,178.				
Claimant—Owner of title plans 170,074 and 170,075.				
H 172	Paddikkudiyiruppu	Kantar Veeravaku	Paddy	0 2 34
Claimant—Owner of title plan 170,074.				
I 172	Paddikkudiyiruppu	Konar Velu	Paddy	0 2 16
Claimant—Crown.				
7984	Paddikkudiyiruppu	Konar Velu	Jungle	4 2 25
7985	Do.	Nakamani Marimuttu	do.	2 2 24
7986	Do.	Konar Saravanai	do.	1 3 16
7987	Do.	Mailar Raman	do.	7 0 36
7988	Do.	Kumaravelu Murukan	do.	1 2 35
7989	Do.	Kanapathy Muttaiya	do.	4 1 22
7990	Do.	Muttukumaru Velu	do.	3 1 30
7991	Do.	Nakar Kandavanam	do.	6 0 36
7992	Do.	Velan Kanapattuppillai	do.	8 3 29
Preliminary plan 2,157. Claimant—Crown.				
7934	Kachchilamadu	Katiravelu Nakamani	Low jungle	2 0 13
7935	Do.	Marimuttu Visuvar	do.	2 0 23
Preliminary plan 2,134. Claimant—Crown.				
7895	Tandewan	Remalinkam Murukesu	Low jungle	0 3 28
7896	Do.	do.	Tobacco garden	0 1 31

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mullaittivu.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 333, N. P.

கொலோனியல் சர்க்கிற் தார் ஆபிசில்,
கொழும்பு, 1900 ம் வரு மாகாண்டு 6 ந் உ.

1901 ம் ஆண்டு மார்ச்சுமாதம் 11 ந் திகதி முல்லைத்தீவு தன் ஆபிசில் வட மாகாணத்த முல்லைத்தீவு டிஸ்த்ரிக் கவற்ணமேந்து உதவி ஏசனறவர்களால் இதனடியிற் சொல்லப்படடிருககிற முடிக்கூடிய காணித்தூண்டுகளை, அரசாட்சியாரால் உதரவுபண்புபட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்கப்படும்.

22 காணித்தூண்டுகள், வட மாகாணத்த முல்லைத்தீவு டிஸ்த்ரிக் கினை வவுனியா வடக்குப்பகுதியிலிருக்கின்றது.

பிள்ளை இலக்கம் 2,036. உரித்தாளி—முடி.

இல.	குறிச்சி.	கேள்வீக்காரனின் பெயர்.	வியரப.	வீசாலம். அ. ரூ. ப.
7664	தென்னபட்டந்தான	மாரிமுத்து சின்னடடி	வெளிநிலம்	0 2 1
7665	ஓடி	காசிநாதர் சின்னத்தமபி	ஓடி	0 1 2
7666	ஓடி	காசிநாதர் சினைப்பொடியன்	ஓடி	0 1 32
7667	ஓடி	காசிநாதர் சின்னத்தமபி	ஓடி	0 1 31
7668	ஓடி	கந்தா சின்னத்தமபி	ஓடி	0 2 1

பிள்ளை இலக்கம் 2,033.

P 167	தண்டுவான்	கணபதியார் வேலுப்பிள்ளை	பிள்ளைமரத்தோட்டம்	1 2 13
-------	-----------	------------------------	-------------------	--------

7515 உடையாசமுளம்

குளம்

முருகா சின்னத்தமபியும் இன

குருவரும்

பறடைக்காடு

2 1 35

பிள்ளை இலக்கம் 2,178. உரித்தாளி—170,074, 170,075 ம் இலக்க உறுதிப்பட்டதின் உரித்தாளிகள்.

H 172	பட்டிக்கூடியிருப்பு	கந்தா வீரவாசு	வயலநிலம்	0 2 34
-------	---------------------	---------------	----------	--------

உரித்தாளி—170,074 ம் இலக்க உறுதிப்பட்டதின் உரித்தாளி.

I 172	பட்டிக்கூடியிருப்பு	கோணா வேலு	வயலநிலம்	0 2 16
-------	---------------------	-----------	----------	--------

உரித்தாளி—முடி.

7984	ஓடி	ஓடி	காடு	4 2 25
7985	ஓடி	நாகமணி மாரிமுத்து	காடு	2 2 24
7986	ஓடி	கோணர் சரவணை	காடு	1 3 16
7987	ஓடி	மயிலா ராமன்	காடு	7 0 36
7988	ஓடி	குமாரவேலு முருகன்	காடு	1 2 35
7989	ஓடி	கணபதி முத்தையர்	காடு	4 1 22
7990	ஓடி	முத்துக்குமாறுவேலு	காடு	3 1 30
7991	ஓடி	நாகா கந்தவனம்	காடு	6 0 36
7992	ஓடி	வேலன் கணபதிப்பிள்ளை	காடு	8 3 29

பிள்ளை இலக்கம் 2,157.

7934	கச்சிலம்பு	கதிரவேலு நாகமணி	சிறுகாடு	2 0 13
7935	ஓடி	மாரிமுத்து வீசுவா	ஓடி	2 0 23

இல.	அறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விவரம்.	வசூலம்.
7895	தண்டுவான	பிள்ளை இலக்கம் 2,134.	சிறுகாடு	0 3 28
7896	ஓட	இராமலிங்கம் முருகேசு	புகையிலைத்தோட்டம்	0 1 31

தரிப்பு விலை ஏக்கர் ஒன்றுக்கு ரூபாய் 10.

இக்காணிகளைப் பற்றிப் மேலதிகமான விபரங்கள் சேர்வையா ஜெனரல்தாரை அவர்களிடத்திலும் லீட் பணவின் கொந்திசைப்பற்றி முலலைத்தீவு மலகிறிகளின் அரசாட்சி உதவி ஏசனறு அவர்களிடத்திலும் கேட்ட நிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,

டபிளயு. ற்றி. தேய்லா,
இராசாங்க விகிதரின் வேலைப்பாபவா.

LAND SALES IN THE SOUTHERN PROVINCE

No. 1,098, S. P.

Colonial Secretary's Office,
Colombo, December 10, 1900.

ON Tuesday, February 5, 1901, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-five allotments of land situated in the Wellaboda pattu division of the Galle District of the Southern Province.

Preliminary plan 1,138.—Wellaboda pattu.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price	
				A. R. P.	Rs.		
Y 495	Ratgama	Iregahakumburagodawatta	Jungle	5	3	22	60
Z 495	Do.	do.	Garden	1	0	5	50
A 496	Do.	Kadurugahawatta	do.	0	3	0	50
B 496	Do.	Maha Niduwa Kottambewatta	do.	1	2	14	50
C 496	Do.	Arachchilagegodawatta	do.	1	0	18	50
D 496	Do.	Maha Niduwagodawatta	do.	0	2	22	50
E 496	Do.	Moragaswatta	do.	4	2	33	50
F 496	Do.	do.	Jungle	4	1	6	60
G 496	Do.	do.	Garden	0	1	4	50
H 496	Do.	Pelengahawatta	do.	2	2	9	50
I 496	Do.	Norragulwatta	do.	0	1	33	50
R 496	Do.	Panwilakumbura	Field	0	1	24	100
8939	Do.	Punchinaiduwabedda	Jungle	10	3	6	60
Y 496	Do.	Wewedeniya	Garden	0	0	34	50
Z 496	Do.	do.	do.	0	2	32	50
B 497	Do.	Meenguhandigeweladuwa	do.	0	1	21	50
C 497	Do.	Pahalakumbura	Field	2	2	0	100
D 497	Do.	Cocolulekoratuwawatta	Garden	1	0	16	50
E 497	Do.	Kadjugahagodawatta	do.	0	0	37	50
F 497	Do.	do.	do.	0	0	20	50
G 497	Do.	Koswatta	do.	0	1	12	50
H 497	Do.	Innelewatta	do.	0	3	20	20
O 497	Do.	Indigasdeniyaudumulla	Deniya	0	0	24	20
S 497	Do.	Ruwalliyadda	Field	2	1	13	50
U 497	Do.	Encroachment	—	1	3	26	50
W 497	Do.	Polgahaduwa	Garden	0	2	30	50
E 498	Do.	Medaduwapotuwila	Field	2	1	33	20
I 498	Do.	Namaratnagodakumbura	do.	3	2	0	50
J 498	Do.	Namaratnagoda Tunhowlekumbura	do.	1	1	30	50
K 498	Do.	Namaratnagodakumbura	do.	1	2	12	50
L 498	Do.	Ihaladeniya	Deniya	0	2	28	50
M 498	Do.	Balappuwegodawatta	Garden	0	2	30	50
N 498	Do.	Namaratnagodakumbura	Field	1	2	30	50
O 498	Do.	do.	do.	0	1	15	50
P 498	Do.	do.	do.	0	3	18	50
Q 498	Do.	do.	do.	0	2	8	50
R 498	Do.	do.	do.	0	2	19	50
S 498	Do.	Namaratnagodage Ihaladeniya	Deniya	0	1	20	20
T 498	Do.	Polgahawila	Field	1	1	4	50
U 498	Do.	Polgahawelakumbura	do.	1	0	24	50
V 498	Do.	do.	do.	1	1	8	50
W 498	Do.	Polgahawelameddekebella	do.	1	3	27	50
X 498	Do.	Polgahawelakumbura	do.	1	1	17	50
Y 498	Do.	do.	do.	1	1	30	50
Z 498	Do.	Galwalakumbura	do.	1	3	26	50
A 499	Do.	Danwattawelakumbura	do.	8	0	18	50

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
B 499	Ratgama	Galwaledigekumbura	Field	16	1	0	50
C 499	Do.	Ihalapotuwelakumbura	do.	0	3	26	100
D 499	Do.	Potuwelakumbura	do.	5	0	24	100
E 499	Do.	Liyanagewila	do.	5	1	14	100
F 499	Do.	Adriannaydegewila	do.	1	0	37	100
G 499	Do.	Gunenuwagewila	do.	4	2	24	100
H 499	Do.	Talgasdeniya	do.	2	3	22	100
I 499	Do.	Talgasowita	do.	0	1	17	20
J 499	Do.	Gunenuwagewatta	Garden	0	2	26	50
K 499	Do.	do.	do.	0	1	34	50
L 499	Do.	Gunenuwagewila	Field	0	3	13	50
M 499	Do.	do.	do.	0	3	17	50
N 499	Do.	Gongalawatta	Garden	1	0	4	50
O 499	Do.	Gongalakumbura	Field	3	0	0	50
P 499	Do.	Kowilakumbura	do.	0	2	8	50
8951	Do.	Meenguhendigeweladeniya	Field and owita	2	0	0	20
8954	Do.	Angurumellebedda	Jungle	51	3	0	50
8963	Do.	Gulanebedda	Garden	2	2	33	50
8965	Do.	Tunhowledeniakumbura	Field and garden	1	1	36	50

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,098, S. P.

විෂි 1900 ක්වු දෙසැම්බර් මස 10 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්දෝරුවේදී.

දකුණු දිසාවේ ගාල්ලේ ඒජන්තවරයාගේ විසින් ලේස් පහක් සඳහන්වන ආණ්ඩුව සත්කම් ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1901 ක්වු පෙබරවාරි මස 5 වෙනි දිනවු අගහරුවාදු දවල් දෙලකට ගාල්ලේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට ගෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගාම්පොල වැල්ලඹව පත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන කිම්කැබෙලි 65ක්. සිතියම 1,138. වැල්ලඹවපත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මෙත.			අක්කර සක.මිල. රු.
				අ.	රු.	ප.	
Y 495	රත්ගම	ජ්ජිගහකකුඹුරගොඩවත්ත	කැලේ	5	3	12	60
Z 495	එම	එම	වත්ත	1	0	5	50
A 496	එම	කදුරුගහවත්ත	එම	0	3	0	50
B 496	එම	මහනයිදුවේ කොච්චිමිම වත්ත	එම	1	2	14	50
C 496	එම	ආරච්චිලාගේ ගොඩවත්ත	එම	1	0	18	50
D 496	එම	මහනයිදුවේ ගොඩවත්ත	එම	0	2	22	50
E 496	එම	මොරගස්වත්ත	එම	4	2	33	50
F 496	එම	එම	කැලේ	4	1	6	60
G 496	එම	එම	වත්ත	0	1	4	50
H 496	එම	පැලක්ගහවත්ත	එම	2	2	9	50
I 496	එම	ගොරුරඟුල්වත්ත	එම	0	1	33	50
R 496	එම	පත්විලකුඹුර	කුඹුර	0	1	24	100
8939	එම	ප්‍රාචීනසිදුවේබැද්ද	කැලේ	10	3	6	60
Y 496	එම	මොවදෙනියා	වත්ත	0	0	34	50
Z 496	එම	එම	එම	0	2	32	50
B 497	එම	මිත්තුහන්දිගෙ වෙලදුව	එම	0	1	21	50
C 497	එම	පහලකුඹුර	කුඹුර	2	2	0	100
D 497	එම	කුකුලකොරවුවවත්ත	වත්ත	1	0	16	50
E 497	එම	කර්චුනගගොඩවත්ත	එම	0	0	37	50
F 497	එම	එම	එම	0	0	20	50
G 497	එම	කොස්වත්ත	එම	0	1	12	50
H 497	එම	ඉත්තලවත්ත	එම	0	3	20	20
O 497	එම	ඉදිගස්දෙනියාපලවුල්ල	දෙනියා	0	0	24	20
S 497	එම	රුවල්ලියද්ද	කුඹුර	2	1	13	50
U 497	එම	ආණ්ඩුවේ අල්ලාගත් කැබෙල්ල	—	1	3	26	50
W 497	එම	පොල්ගඟදුව	වත්ත	0	2	30	50
E 498	එම	මැදදුවපොතුපිල	කුඹුර	2	1	33	20
I 498	එම	කමරත්තගොඩකුඹුර	එම	3	2	0	50
J 498	එම	කමරත්තගොඩ කුක්කවුල්ලකුඹුර	එම	1	1	30	50
K 498	එම	කමරත්තගොඩකුඹුර	එම	1	2	12	50
L 498	එම	ඉහලදෙනියා	දෙනියා	0	2	28	50
M 498	එම	බාලස්පුවේගොඩවත්ත	වත්ත	0	2	30	50

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මහත.		අක්කර	
				අ.	රු.	ප.	මහ මිල.
N 498	රත්නම	නමරත්නගොඩකුඹුර	කුඹුර	1	2	30	50
O 498	එම	එම	එම	1	0	15	50
P 498	එම	එම	එම	0	3	18	50
Q 498	එම	එම	එම	0	2	8	50
R 498	එම	එම	එම	0	2	19	50
S 498	එම	නමරත්නගොඩගෙ ඉහලදෙකිය	දෙකිය	0	1	20	20
T 498	එම	පොල්ගහපිල	කුඹුර	1	1	4	50
U 498	එම	පොල්ගහවෙල කුඹුර	එම	1	0	24	50
V 498	එම	එම	එම	1	1	8	50
W 498	එම	පොල්ගහමැද සැබෙල්ල	එම	1	3	27	50
X 498	එම	පොල්ගහවෙල කුඹුර	එම	1	1	17	50
Y 498	එම	එම	එම	1	1	30	50
Z 498	එම	ගල්වලකුඹුර	එම	1	3	26	50
A 499	එම	දත්තවත්තවෙල කුඹුර	එම	8	0	18	50
B 499	එම	ගල්වල සෙදිගෙ කුඹුර	එම	16	1	0	50
C 499	එම	ඉහලපොතුපිල කුඹුර	එම	0	3	36	100
D 499	එම	පොතුපිල කුඹුර	එම	5	0	24	100
E 499	එම	ලියකගෙපිල	එම	5	1	14	100
F 499	එම	අදිරියත්තසිද්දගෙ පිල	එම	1	0	37	100
G 499	එම	ඉහෙත්වුවාගෙ පිල	එම	4	2	24	100
H 499	එම	කල්ගස් දෙකිය	එම	2	3	22	100
I 499	එම	කල්ගස් මිව්ව	එම	0	1	17	20
J 499	එම	ඉහෙත්වුවාගෙ වත්ත	වත්ත	0	2	26	50
K 499	එම	එම	එම	0	1	34	50
L 499	එම	ඉහෙත්වුවාගෙ පිල	කුඹුර	0	3	13	50
M 499	එම	එම	එම	0	3	17	50
N 499	එම	ගොත්ගල වත්ත	වත්ත	1	0	4	50
O 499	එම	ගොත්ගලකුඹුර	කුඹුර	3	0	0	50
P 499	එම	කෝපිලකුඹුර	එම	0	2	8	50
8951	එම	මිත්ඉහෙත්දිගෙ වෙලදෙකිය	කුඹුර සහ මිව්ව	2	0	0	20
8954	එම	අඟුරුමැලේ බැද්ද	බැද්ද	51	3	0	50
8963	එම	ඉලානෙබැද්ද	වත්ත	2	2	33	50
8965	එම	තුත්තවුල ඉහලදෙකියකුඹුර	කුඹුර සහ වත්ත	1	1	36	50

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියා තිබෙන සම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ විකිනීමේ දිනේදී ඊට අයිතිවාසිකම් කියා තිබෙන ඔප්පු සහායීය දකුණු පලාතේ මහජනතලාත්තාත්සේව පෙත්තා සිටිත්වට මිනැග.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේශර්ඡනරුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ දකුණුපලාතේ ඒජන්තලාත්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුගර ආණ්ඩුකාර උතුමානත්වතත්සේගේ ආඥාව ලෙස,

ඩබ්ල්යු. ඩී. වෙලර්,
වැඩබලන මහසෙකුකාරීස් වමිහ.

No. 1,099, s. p.

Colonial Secretary's Office,
Colombo, December 11, 1900.

ON Tuesday, February 12, 1901, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at Bentota Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-two allotments of land situated in the Bentota-Walallawiti korale division of the Galle District of the Southern Province.

Lot.	Village.	Name of Land.	Name of Applicant.	Description.	Upset Price per Acre.			
					Extent.	A. R. P.	Rs.	
Preliminary plan 5,306.								
11674	Ihalaomatta	Giragodamanana	—	Chena	0	3	11	10
11675	Do.	Giragodaaduwa	Surige Bastian	Garden	0	3	22	10
11676	Do.	do.	do.	Chena	0	3	10	10
11677	Do.	Giragodadeniya	—	Owita	0	2	33	10
Preliminary plan 5,289.								
11597	Batuwanhena	Kahambiliyagoda	—	Field	0	0	32	15
11598	Do.	do.	—	Owita	0	1	20	15
Preliminary plan 3,593.								
8693	Narangowita	Mullagedarawillagoda-polowa	Patirage Don Bastian de Silva, of Narangowita	Garden	0	3	2	10
8694	Do.	do.	do.	Jungle	2	0	18	10
8695	Do.	Mullagedarawilla	Weerakody Endris, of Poro-wagama	Field	2	0	37	10
Preliminary plan 2,998.								
6510	Moragoda	Ambalaneaduwa	—	Jungle and swamp	6	2	21	25
6511	Do.	do.	—	do.	5	0	13	25

Lot.	Village.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
					A.	R. P.	
			Preliminary plan 5,323.				
11753	Ihalaomatta	Alihindakele	—	Garden	0	3 26	10
11754	Do.	do.	—	Owita	0	1 12	10
11755	Do.	do.	—	Chena	0	2 8	10
11756	Do.	do.	—	Owita	0	1 39	10
			Preliminary plan 4,277.				
11197	Pahalaomatta	Dolamuneduwa	—	Low jungle	1	0 25	35
11200	Do.	Mella-atteweladeniya	D. Babappu and U. Karolis Appu	Field	0	0 31	10
			Preliminary plan 5,334.				
11787	Aturuwella	Pokuna	—	Pond(swamp)	0	3 0	50
11788	Do.	do.	—	Garden	0	0 8	50
11789	Do.	do.	—	do.	0	0 8	50
			Preliminary plan 5,292.				
11612	Hipankande	Ambalamalangamanana	A. H. Juwanda	Garden	0	3 38	15
11613	Do.	do.	do.	Manana	0	3 3	15
11614	Do.	do.	do.	Garden	0	1 9	10
11616	Do.	do.	S. H. Odirisa	Chena	0	1 29	15
11617	Do.	do.	—	do.	0	2 10	15
11618	Do.	do.	—	Cleared land	0	2 17	15
11619	Do.	do.	—	Owita	0	1 0	15
			Preliminary plan 3,002.				
6521	Weihena	Hathoulhena	—	Garden	2	0 31	50
6531	Do.	Kiriwilkandakele	—	Jungle	2	0 20	20
			Preliminary plan 5,287.				
11583	Hipankanda	Nagasgodellakele	T. H. Hingana	Jungle	1	3 0	15
11584	Do.	do.	do.	Garden	0	2 31	10
11585	Do.	Nagasgodellakumbura	do.	Field	1	3 9	10
11586	Do.	do.	do.	do.	0	2 18	10
11587	Do.	Nagasgodellakumbura-duwa	do.	Owita	0	0 36	10
11588	Do.	Nagasgodellakele	do.	do.	0	1 38	10
11589	Do.	do.	do.	do.	0	2 4	10
11590	Do.	do.	do.	Garden	0	2 21	10
11591	Do.	do.	do.	Manana	0	2 2	15
11592	Do.	Ilukpitiyehena	do.	Planted with sweet pota- toes	0	1 32	15
11593	Do.	do.	do.	Garden	0	2 23	10
11594	Do.	do.	do.	Owita	0	1 3	10
W 582	Do.	Nagasgodellakele	do.	Garden	0	0 22	10
			Preliminary plan 5,318.				
11728	Porawagama	Kadiyawattakanda	—	Owita	0	2 0	10
11729	Do.	do.	—	Chena	0	3 23	10
11730	Do.	Ihalagedarakandakaratura	—	Owita	0	3 6	10
11731	Do.	do.	—	do.	0	0 10	10
			Preliminary plan 5,336.				
11794	Dedduwa	Boralessakele	P. Sodriss de Silva	Chena	0	1 16	25
11795	Do.	do.	do.	do.	2	0 7	25
			Preliminary plan 5,122.				
10838	Porowagama	Galabodahenadeniya	—	Field	1	2 2	10
10839	Do.	Galabodahenapollewwa	—	Garden	1	1 31	10
10840	Do.	do.	—	Owita	1	0 10	10
			Preliminary plan 5,207.				
11202	Goluwamulla	Putuwewalakada	—	Garden	1	0 22	10
11203	Do.	do.	—	Owita	0	2 11	10
			Preliminary plan 5,224.				
11335	Pituwala	Narawelketiyawela	—	Field	7	1 4	25
			Preliminary plan 3,426.				
8002	Induruwa	Lahawellagoda	D. D. Samaranyaka	Jungle	4	0 26	25
			Preliminary plan 5,277.				
11526	Pituwala	Giribimmakanda	P. K. Odris	Garden	0	3 23	10
11527	Do.	Gulanmullakanda or Hauliyaddapawara- duwa	Don Hendrick Siriwardana	Owita	0	0 6	10
11528	Do.	do.	do.	Garden	0	2 31	10
11529	Do.	Gulamullawatta	—	do.	0	3 3	10
11530	Do.	Gulanmullahena	—	Chena	0	3 19	10
11532	Do.	Gulanmullaowita	—	Owita	0	0 22	10
			Preliminary plan 5,244.				
11419	Porawagama	Gatayagalapollewwa	—	Garden	0	3 0	10
11420	Do.	do.	—	Owita	0	2 5	10
11421	Do.	do.	—	do.	0	0 14	10
11422	Do.	do.	—	Chena	0	3 18	10
11423	Do.	do.	—	do.	0	3 10	10
11424	Do.	do.	—	Owita	0	0 12	10
11425	Do.	do.	—	Garden	0	3 2	10
11426	Do.	do.	—	do.	0	3 17	10

Lot.	Village.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
					A.	R. P.	
11552	Porawagama	Arambahenapollewwa	—	Chena	0	0 16	10
11553	Do.	do.	—	Garden	0	0 26	10
11061	Poddiwala	Rekanamullakanda	—	Garden	2	2 32	25

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,099, S. P.

වර්ෂ 1900 ක්වූ දෙසැම්බර් මස 11 වෙනි දින කොළඹ මහජනප්‍රධානියාගේ නාමයෙන් කන්තෝරුවේදී.

දකුණු දිසාවේ ගාල්ලේ ජපන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආශ්‍රිත සන්තක ඉඩම් ආශ්‍රිතව නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ පෙබරවාරි මස 12 වෙනි දින වූ අභ්‍යන්තර දැමු 12ට බෙත්තර තානාප්‍රධානියාගේ වෙන්දේසිකර විකුණුවට යොදනවා ඇත. දකුණු දිසාවේ ගාල්ල පලාතේ බෙත්තර වලල්ලාවිකේන්ද්‍රයේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 72ක්.

සිතියම 5,306. මෙම ඉඩමට ඉල්ලුම්කාරයන් නැත.

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මහත.		අක්කර සහ මිල.
				අ.	රු. ප.	
11674	ඉහලමීමන්ත	ශීරිගොඩමානන	හේන	0	3 11	10
11675	එම	ඉල්ලුම්කාරයා—සුරියේ බස්නියන්.	වත්ත	0	3 22	10
11676	එම	ශීරිගොඩ පුව	හේන	0	3 10	10
11677	එම	මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයන් නැත. ශීරිගොඩදෙනිය	බිච්ච	0	2 33	10
11597	බටුච්චෝන	සිතියම 5,289. කහම්බිලියගොඩ	කුඹුර	0	2 32	15
11598	එම	එම	බිච්ච	0	1 20	15
8693	නාරත්ඹිච්ච	සිතියම 3,593. ඉල්ලුම්කාරයා—පතිරගේ දෙව් බස්නියන් ද සිල්වා (නාරත්ඹිච්ච පදිනම්.)	වත්ත	0	3 2	10
8694	එම	මුල්ලගෙදර විල්ලගොඩ පොලොව	බැඳිද	2	0 18	10
8695	එම	ඉල්ලුම්කාරයා—වීරක්කොඩි එන්දිරිස් (පොරවගම පදිනම්.)	කුඹුර	2	0 37	10
6510	මොරගොඩ	සිතියම 2,998. මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයන් නැත.	බැඳිද සහ වගුර	6	2 21	25
6511	එම	අඹලනපුව	එම	5	0 13	25
11753	ඉහලමීමන්ත	සිතියම 5,323. අලිසිත්තිකැලේ	වත්ත	0	3 26	10
11754	එම	එම	බිච්ච	0	1 12	10
11755	එම	එම	හේන	0	2 8	10
11756	එම	එම	බිච්ච	0	1 39	10
11197	පහලමීමන්ත	සිතියම 4,277. දෙලවුනේ පුව	බැඳිද	1	0 25	35
11200	එම	ඉල්ලුම්කාරයා—ඩී. බිබ්ජු සහ ඉ. කරෝලිස්අජු. මැල්ලඅත්තවැලදෙනිය	කුඹුර	0	0 31	10
11787	අතුරුවැල්ල	සිතියම 5,334. පොකුන	පොකුන (මඩවල)	0	3 0	50
11788	එම	එම	වත්ත	0	0 8	50
11789	එම	එම	එම	0	0 8	50
11612	සිපත්තන්ද	සිතියම 5,292. ඉල්ලුම්කාරයා—ඒ. එම්. ජුවන්දා. අම්බලම ලඟ මානන	වත්ත	0	3 38	15
11613	එම	එම	මානන	0	3 3	15
11614	එම	එම	වත්ත	0	1 9	10
11616	එම	ඉල්ලුම්කාරයා—ඇස්. එම්. බිදිරිසා. අම්බලමලඟ මානන	හේන	0	1 29	15
11617	එම	මෙම ඉඩමවලට ඉල්ලුම්කාරයන් නැත.	හේන	0	2 10	15
11618	එම	අම්බලමලඟ මානන	එලිකරපු ඉඩම	0	2 17	15
11619	එම	එම	බිච්ච	0	1 0	15

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහක. අ. රු. ප.	දක්කර ගක මිල. රු.
		සිතියම 3,002.			
6521	වැසිගෙවන	ගන්වුල්කැලේ	වත්ත	2 0 31	50
6531	එම	කිංචිල්කන්ද හේන	බැඳ්ද	2 0 20	20
		සිතියම 5,287. ඉල්ලුම්කාරයා—පී. එම්. හිතසා.			
11583	හිටත්කන්ද	නාගස්ගොල්ල කැලේ	බැඳ්ද	1 3 0	15
11584	එම	එම	වත්ත	0 2 31	10
11585	එම	නාගස්ගොල්ල කුඹුර	කුඹුර	1 3 9	10
11586	එම	එම	එම	0 2 13	10
11587	එම	නාගස්ගොඩැල්ල කුඹුරදුටු	ඔව්ව	0 0 36	10
11588	එම	නාගස්ගොඩැල්ල කැලේ	එම	0 1 38	10
11589	එම	එම	එම	0 2 4	10
11590	එම	එම	වත්ත	0 2 21	10
11591	එම	එම	මානන	0 2 2	15
11592	එම	ඉදක්පිටියේගෙවන	බතල හිටවපු		
			ඉඩම	0 1 32	15
11593	එම	එම	වත්ත	0 2 23	10
11594	එම	එම	ඔව්ව	0 1 3	10
W582	එම	නාගස්ගොඩැල්ලකැලේ	වත්ත	0 0 22	10
		සිතියම 5,318. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැහැ.			
11728	පොරවගම	කඩුවත්තකන්ද	ඔව්ව	0 2 0	10
11729	එම	එම	හේන	0 3 23	10
11730	එම	ඉහලගෙදරකන්ද කරුතුර	ඔව්ව	0 3 6	10
11731	එම	එම	එම	0 0 10	10
		සිතියම 5,336. ඉල්ලුම්කාරයා—පී. හෝලිස් ද සිල්වා.			
11794	දෙද්දුටු	බොරලැස්සකැලේ	හේන	0 1 16	25
11795	එම	එම	එම	2 0 7	25
		සිතියම 5,122. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැහැ.			
10838	පොරවගම	ගලබඩහේනදෙහිය	කුඹුර	1 2 2	10
10839	එම	ගලබඩහේන පොල්ලොව්ව	වත්ත	1 1 31	10
10840	එම	එම	ඔව්ව	1 0 10	10
		සිතියම 5,207.			
11202	ගොඵවාචුල්ල	පුටුව වලකඩ	වත්ත	1 0 22	10
11203	එම	එම	ඔව්ව	0 2 11	10
		සිතියම 5,224.			
11335	පිටුවල	තාරවැල්කැටියවැල	කුඹුර	7 1 4	25
		සිතියම 3,426. ඉල්ලුම්කාරයා—ඩී. ඩී. සමරනායක.			
8002	ඉන්දුරුව	ලඟාවැල්ලගොඩ	බැඳ්ද	4 0 26	25
		සිතියම 5,277. ඉල්ලුම්කාරයා—පී. හේ. ඔදිස්.			
11526	පිටුවල	හීප්ඔමකන්ද	වත්ත	0 3 23	10
		ඉල්ලුම්කාරයා—දෙව් ගෙවළුස් සිට්ටර්දන.			
11527	එම	ඉලන්වුල්ලකන්ද නොහොත්			
		ගසුල්ලියද්ද පවරදුටු	ඔව්ව	0 0 6	10
11528	එම	එම	වත්ත	0 2 31	10
11529	එම	ඉලන්වුල්ලවත්ත	එම	0 3 3	10
11530	එම	ඉලන්වුල්ල හේන	හේන	0 3 19	10
11532	එම	එම ඔව්ව	ඔව්ව	0 0 22	10
		සිතියම 5,244.			
11419	පොරවගම	ගටගල පොල්ලොව්ව	වත්ත	0 3 0	10
11420	එම	එම	ඔව්ව	0 2 5	10
11421	එම	එම	එම	0 0 14	10
11422	එම	එම	හේන	0 3 18	10
11423	එම	එම	එම	0 3 10	10
11424	එම	එම	ඔව්ව	0 0 12	10
11425	එම	එම	වත්ත	0 3 2	10
11426	එම	එම	එම	0 3 17	10
		සිතියම 5,283.			
11552	එම	අරඹහේන පොල්ලොව්ව	හේන	0 0 16	10
11553	එම	එම	වත්ත	0 0 26	10
		සිතියම 5,173.			
11061	පොද්දුවල	රේකනවුල්ලකන්ද	එම	2 2 32	25

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියාහිටින ගම අයෙක් ඇත්නම් ඔහු විසින් මේ විකිනීමේ දිනේදී ඊට අයිතිවාසිකම් කියා තිබෙන ඔප්පු යනාදිය දකුණු පලාතේ මහජනතලන්තාත්සේව පෙන්නා සිටින්නට ඔහුය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්චන්ද්‍රත්නාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණුපලාතේ ඒජන්තලන්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුමහත්වහන්සේගේ ආඥාවලස,
 ඩබ්ල්. පී. ටේලර්,
 වැඩබලන මහසෙනෙකාරීජ වමික.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 816, E. P.

Colonial Secretary's Office,
Colombo, December 3, 1900.

ON Tuesday, January 29, 1901, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
						Rs. c.
Preliminary plan 2,156.—Porativu.						
7132	Palukamam	M. Chinnappilai	Fit for paddy	9	3 38	10 0
7133	Do.	do.	do.	16	2 22	10 0
Preliminary plan 2,547.—Akkarai pattu						
76872	Addalaichchenai	U. Atamlevvai	Fit for garden	1	1 17	10 0
Preliminary plan 2,710.—Eravur.						
77763	Chittandi	S. Palippodi	Periyaturaikkulattup-pumi.	5	1 32	12 50
77765	Do.	do.	Periyaturaikkulattup-pumi jungle	0	3 1	12 50
77766	Do.	do.	Periyaturaikkulattup-pumi	0	2 17	12 50
77767	Do.	K. Pillaiyar	Kulavadippumi	3	3 8	12 50
77768	Do.	do.	Kulavadippumi open land	0	1 17	12 50
77769	Do.	K. Chastri and others	Periyaturaikkulattup-pumi	18	0 34	12 50
77771	Do.	do.	do.	6	0 12	12 50
77772	Do.	T. Kattan	Palaiyadivaddavan	1	0 6	12 50
77774	Do.	do.	do.	0	2 38	12 50
77775	Do.	T. Kanapati	Periyaturaikkulattup-pumi	5	0 24	12 50
77777	Do.	P. Velappodi and K. Pattiniyan	Viriyavelippumi	0	2 21	12 50
77778	Do.	do.	do.	4	1 33	12 50
77782	Do.	do.	do.	1	2 2	12 50
Preliminary plan 2,717.						
77801	Chittandi	K. Kalikkuddi	Viriyavelikkulattup-pumi	6	1 38	12 50
77804	Do.	K. Kantappodi	do.	4	0 12	12 50
77806	Do.	K. Valliyammai and others	do.	7	0 26	12 50
77807	Do.	S. Kumarachami	do.	13	0 34	12 50
77808	Do.	P. Chinnani	do.	7	3 18	12 50
77811	Do.	K. Tolippodi	Chenkaleduttakudamunmari	7	3 23	12 50
77812	Do.	do.	do.	4	3 20	12 50
Preliminary plan 2,722.						
77855	Vantarumulai	K. Kasinatan	Chinnattoddum	8	3 31	12 50
Preliminary plan 2,727.						
77870	Eravur	A. Pakkir	Kaluvankenikkadu	14	1 8	10 0
Preliminary plan 1,944.—Manmunai						
6357	Minachchiyadimadu	M. Karutulevvai	Cultivated land	7	3 28	10 0
Preliminary plan 2,493.						
76678	Panaiyaruppan	M. Utumalevvai	Fit for paddy	0	3 6	10 0
Preliminary plan 2,708.—Eravur.						
77760	Eravur	K. Neina Udaiyar and U. Kadduvava	Tamaraikkenikkadu	3	2 26	15 0
Preliminary plan 2,715.						
77795	Vantarumulai	P. H. Pammakkuddi	Periyatampirankovilkadu	0	1 12	10 0
77797	Do.	do.	do.	2	1 0	10 0
Preliminary plan 2,724.						
77857	Kumachcholai	M. Chinnattampi	Alittampichenai	2	0 38	10 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 816, E. P.

கொலோனியல் சுககிடுததார ஆபிஸ்,
கொழும்பு, 1900 ம் வருட மாகாண்டு 3 ன் வ.

1901 ம் வருட தைமாதம் 29 ன் திகதியாகிய செவ்வாய்க்கிழமையிலு ம் தனையடுத்த நாட்களிலும் கிழக்கு மாகாணத்து கவறணமேந்து ஏசனறவாகன தனது ஆபிஸ்ல இதனயயிற் சொலலப்படடருககிற முடி கருரிய காணித்துணாடுகளை, அரசாட்சியாரால உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திறகறி விற்பார்.

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	ஏக்கரொன்றுக்கு விசாலம். தரிப்புவிசு	
				அ. னு பெ.	ரூ. ச.
படம் 2,156, போர்தீவு.					
7132	ஊராடமம்	மா. சினனப்பிள்ளை	வேளாணமைக்கே	9 3 38	10 0
7133	ஓடி	ஓடி	ற்றது	16 2 22	10 0
படம் 2,547, அக்கரைப்பரறு.					
76872	அட்டாளச்சேனை	உ. ஆதமலெவலை	தோட்டச்செய்கைக காகியது	1 1 17	10 0
படம் 2,710, ஏறலூர்.					
77763	சிறுமுண்டி	ச. பாலிப்போடி	பெரிய துறைகளுளத துப்பூமி	5 1 32	12 50
77765	ஓடி	ஓடி	ஓடி	0 3 1	12 50
77766	ஓடி	ஓடி	ஓடி	0 2 17	12 50
77767	ஓடி	க. பிள்ளையான	கூளாவடிப்பூமி	3 3 8	12 50
77768	ஓடி	ஓடி	ஓடி	0 1 17	12 50
77769	ஓடி	க. சாஸ்திரியும் மறுபேரும்	பெரிய துறைகளுளத துப்பூமி	18 0 34	12 50
77771	ஓடி	ஓடி	ஓடி	6 0 12	12 50
77772	ஓடி	தொ. காததான	பாலியடிவட்டவான	1 0 6	12 50
77774	ஓடி	ஓடி	ஓடி	0 2 38	12 50
77775	ஓடி	தொ. கணபதி	பெரிய துறைகளுளத துப்பூமி	5 0 24	12 50
77777	ஓடி	ப. வேலாப்போடியும் க. பத்தினியனும்	வீரியன்வெளிப்பூமி	0 2 21	12 50
77778	ஓடி	ஓடி	ஓடி	4 1 33	12 50
77782	ஓடி	ஓடி	ஓடி	1 2 2	12 50
படம் 2,717.					
77801	ஓடி	க. காளிகுண்டி	வீரியன்வெளிகளுளத துப்பூமி	6 1 38	12 50
77804	ஓடி	க. கந்தப்போடி	ஓடி	4 0 12	12 50
77806	ஓடி	க. வள்ளியமடையு மறுபெ யரும்	ஓடி	7 0 26	12 50
77807	ஓடி	குமாரசாமி	ஓடி	13 0 34	12 50
77808	ஓடி	ப. சினனன்	ஓடி	7 3 18	12 50
77811	ஓடி	கா. தோலிப்போடி	செங்கலெடுத்தகுடா முனமாரி	7 3 23	12 50
77812	ஓடி	ஓடி	ஓடி	4 3 20	12 50
படம் 2,722.					
77855	வந்தாறுமுலை	க. காளிகுண்டி	சினனத்தோட்டம்	8 3 31	12 50
படம் 2,727.					
77870	ஏறலூர்	அ. பைக்கி	களுவனகேணிககாடு	14 1 8	10 0
படம் 1,944, மணமுனை.					
6357	மீனாச்சியடிமடு	மு. கருதுலெவலை	செய்கைபண்ணியபூமி	7 3 28	10 0
படம் 2,493.					
76678	மணையறுப்பான	மு. உதுமாலெவலை	வேளாணமைக்கா கியது	0 3 6	10 0
படம் 2,708, ஏறலூர்.					
77760	ஏறலூர்	க. நைனாஉடையாரும் உ. கா டடுவாவாவும்	தாமரைக்கேணிககாடு	2 26	15 0
படம் 2,715.					
77795	வந்தாறுமுலை	பொ. த. பமமககுட்டி	பெரியதம்பிரானகோ வீகைகாடு	0 1 12	10 0
77797	ஓடி	ஓடி	ஓடி	2 1 0	10 0
படம் 2,724.					
77857	கடமாச்சேலை	மு. சினனத்தம்பி	அவித்தம்பிச்சேனை	2 0 38	10 0

இக்காணிக்களைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் விறபனவின் கொந்திசுகளைப்பற்றியும் மட்டககனப்பு அரசாட்சி ஏசனறுத்ததராயவாகளிடம் வினாவி யறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,
டபிள்யு. றீ. தேயிலா,
இராசாங்க லிதிதரின வேலைப்பாடவா.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

THE sale of the 181 land lots at Makandura, in the Katugampola hatpattu of the Kurunegala District, advertised for sale or settlement at Handalankawa, on December 17, 1900, is unavoidably postponed.

Colonial Secretary's Office,
Colombo, December 11, 1900.

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,448, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, November 29, 1900.

ON Wednesday, January 23, 1901, at 1 o'clock p.m., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Hiriyala hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Preliminary plan 537. Name of Land.	Description.	Extent. A. R. P.
3544	Waduwanegama	Wattehena	Jungle	6 0 20
3546	Do.	Waduwannewewa Wewaihalahena	Small tank and jungle	29 2 20
3548	Kalugalla	Migahamulahena	Jungle	8 3 13

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,448, N.-W. P.

වම් 1900 ක්වු කොවුම්බර් මස 29 වෙනි දින කොලඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදීය.

වෂම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වනු ප්‍රකාරයට වම් 1901 ක්වු ජනවාරි මස 23 වෙනි දිනවු බදාදා දවල් 1 ව ආරුහැරල කම් මේරියේදී වෙන්දේසිකර මිකුණන්ට යෙදෙනවා ඇත.

වෂම දිසාවේ ආරුහැරල පලාතේ නිරිතාලකපත්තුවේ කොවිටියාසයේ පිහිටායාමෙහි බිම්කැබලි 3ක්. මහස. 537.

කො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	අ. ර. ප.
3544	වඩුවන්තේගම	වන්තේත	කැලේ	6 0 20
3546	එම	වඩුවන්තේවැවේ වැවඉහල සහ පුනම් වැව සහ කැලේ		29 3 20
3548	කලුගල්ල	මිහගලුගේත	කැලේ	8 3 13

නියකරණලද මුදල අක්කරයක් රු. 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර්ජන්වරයාගේද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වෂමදිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේද දැනගන්ව පුළුවන.

ගරුහර ආණ්ඩුකාර උතුමානත්වයන්ගේ ආඥාව ලෙස,
බබ්ලිසු. පී. මේරියර්,
වැඩබලන මහසෙනෙවිවරයා වෙත.

No. 1,449, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, December 10, 1900.

ON Monday, January 21, 1901, at 1 o'clock p.m., the Assistant Government Agent for the Chilaw District will put up to auction, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Pitigal korale northern division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
8439	Ilakkatuwa	Crown Deniya		3 2 9	15
8341	Karukkuponai	Preliminary plan 1,625. Applicant—Marcellis Fernando.			
8342	Do.	Crown Hollow scrub		0 3 24	15
		do. Open land suitable for tobacco		4 1 5	15
6667	Rajakadaluwa	Preliminary plan 1,260. Applicant—Nil.			
		Crown Low jungle		37 1 0	30
8006	Diganwewa	Preliminary plan 1,533. Applicant—Nil.			
8018	Bombiwela	Crown Garden		5 0 30	15
		do. Jungle		5 2 18	25
7267	Nochchiwatawana	Preliminary plan 1,382. Applicant—Nil.			
7268	Do.	Crown Chena		29 3 9	25
		do. do.		42 1 3	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,449, N.-W. P.

වම් 1900 ක්වූ දෙසැම්බර් මස 10 වෙනි දින කොළඹ මහසෙනෙකාරීන් උත්තරාණයේ කන්තෝරුවේදී.

වම් දිනාවේ හලාවත දිස්ත්‍රික්කයේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වූ ජනවාරි මස 21 වෙනි දිනට සඳුදා දවල් 10 හලාවත කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

වම් දිනාවේ හලාවත පලාතේ උතුරු පිටිගල්කෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 8ක්.

සිතියම 1,638. මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.

කො.	නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	අකාරය.	අක්කරය.
				අ. ර. ප.	ර.
8439	ඉලක්කවිටුව	ආණ්ඩුව	දෙනිය	3 2 9	15
8341	කරුක්කුපොහෙයි	සිතියම 1,625. ඉල්ලුම්කාරයා—මර්සෙලීස් ප්‍රනාන්දු. ආණ්ඩුව	පදුරු සහිත පහන් බිම	0 3 24	15
8342	එම	එම	දුම්කැල් කෙරීමට ගොඩන බිම	4 1 5	15
6667	රුක්කදම්ම	සිතියම 1,260. මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත. ආණ්ඩුව	ලදකැලෑව	37 1 0	30
8006	දිගන්වැව	සිතියම 1,533. ආණ්ඩුව	වත්ත	5 0 30	15
8018	බෝම්බිවෙල	එම	කැලෑව	5 2 18	25
7267	කොච්ච්චවන	සිතියම 1,382. ආණ්ඩුව	පේන	29 3 9	25
7268	එම	එම	එම	42 1 3	25

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ස්කරුන්ගේ නියෝගයන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වම් පලාතේ හලාවත උපළුපත්කරුන්ගේ නියෝගයන්ද දැනගන්නට පුළුවන.

කරුකර ආණ්ඩුකාර උතුරාණයේ වහන්සේගේ ආඥාවලය,
 ඩබ්ල්. ඩී. ටේලර්,
 වැඩබලන මහසෙනෙකාරීන් වම්.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 345, P. OF S.

Colonial Secretary's Office,
 Colombo, December 3, 1900.

ON Tuesday, January 29, 1901, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Kuruwiti korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs.	
Preliminary plan 728.—Uda pattu. Village—Yatipauwa.						
81	Ginihiriyawaturana	Crown	Forest	8 1 23		20
85	Kostaliyawaturana	do.	do.	6 2 3		20
88	Murutaelakotaliya	do.	do.	2 2 24		10
Preliminary plan 761/19. Village—Potdeniya.						
R 98A	Weliketiyamukalana	Crown	Degadiyan forest	19 0 30		15
R 98B	Potdeniyakele	do.	Forest and jungle	8 2 15		15
Preliminary plan 6,529.—Palle pattu. Village—Kendangomuwa.						
9924	Galgodelandekela	B. Mohottihami and others	Garden	0 0 35		80
9925	Do.	do.	Chena	0 1 32		20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 345, P. OF S.

වර්ෂ 1900 ක්වූ දෙසැම්බර් මස 3 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමා විසින් පනවන ලද නියෝගයකට අනුව

සරසවි දිසාවේ ඒකජනපදයේ පිහිටි මෙහි පහත සඳහන්වන ආශ්වවසන්තක ඉඩම් ආශ්වවසන්තක නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ ජනවාරි මස 29 වෙනි දින වූ අභ්‍යන්තර පස්වරු 1 ව රත්නපුරේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන බවට සඳහන් වේ.

සරසවි දිසාවේ රත්නපුර පලාතේ කුරුමිච්චේරියේ පිහිටි බවට විකුණු බවට 7 ක්.

සිතියම 728. උඩපත්තුව. ගම—සවිච්චි.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහස. සක මිල.	
				අ. රු. ප.	අක්කර.
81	ගිනිකිරියවතුරුක	ආශ්වව	මුකලාන	8 1 23	20
85	කොස්කලියවතුරුක	එම	එම	6 2 3	20
88	මුරුනආලකොට්ටිය	එම	එම	2 2 24	10
සිතියම 761. ගම—පොත්දෙහි.					
R 98A	වැලිකැවියේ මුකලාන	ආශ්වව	දෙහිසියන්කැලේ	19 0 30	15
R 98B	පොත්දෙහියකැලේ	එම	කැලාව	8 2 15	15
සිතියම 6,529. පල්ලේපත්තුව. ගම—කැන්දන්ගොඩුව.					
9924	ගල්බොඩලන්දේකැලේ	බී. මොහොමඩ් ජාමි සහ	වත්ත	0 0 35	80
9925	එම	එම	පේත	0 1 32	20

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා විනිශ්චය කිරීමට දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිනීමේ කොන්දේසි සම්බන්ධ කාරණා සරසවි දිසාවේ ඒකජනපදයේ සේනාපතිතුමාගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආශ්වකාර උතුමානන්වතන්සේගේ ආඥාවලාප, ඩබ්ලිව්. ටී. ටේලර්, වැඩබලන මහසෙනෙවිතුමා විසින්.

No. 346, P. OF S.

Colonial Secretary's Office, Colombo, December 4, 1900.

ON Tuesday, February 12, 1901, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Atakalan korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 687.—Meda pattu. Village—Massimbula.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs.	
2094	Gorakagahakele	Crown	Chena	5 1 0	15	
2095	Do.	do.	do.	1 3 36	15	

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command, W. T. TAYLOR, Acting Colonial Secretary.

No. 346, P. OF S.

වර්ෂ 1900 ක්වූ දෙසැම්බර් මස 4 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමා විසින් පනවන ලද නියෝගයකට අනුව

සරසවි දිසාවේ මහජනපදයේ පිහිටි මෙහි පහත සඳහන්වන ආශ්වවසන්තක ඉඩම් ආශ්වවසන්තක නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ ජනවාරි මස 12 වෙනි දින වූ අභ්‍යන්තර පස්වරු 1 ව රත්නපුරේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන බවට සඳහන් වේ.

සරසවි දිසාවේ රත්නපුර පලාතේ අටකලන්කෝරලේ මැදපත්තුවේ පිහිටි, තිබෙන බිම්කැබේලි 2 ක්.

සිතියම 687. ගම—වස්සිඹුල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහස. සක මිල.	
				අ. රු. ප.	අක්කර.
2094	ගොරකගහකැලේ	ආශ්වව	පේත	5 1 0	15
2095	එම	එම	එම	1 3 36	15

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා විනිශ්චය කිරීමට දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිනීමේ කොන්දේසි සම්බන්ධ කාරණා සරසවි දිසාවේ ආශ්වවසන්තක නියෝගයකට අනුව ඒකජනපදයේ සේනාපතිතුමාගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආශ්වකාර උතුමානන්වතන්සේගේ ආඥාවලාප, ඩබ්ලිව්. ටී. ටේලර්, වැඩබලන මහසෙනෙවිතුමා විසින්.

No. 347, P. OF S.

Colonial Secretary's Office,
Colombo, December 12, 1900.

ON Tuesday, February 19, 1901, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Udapattu of Kuruwiti korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
2019	Radagehena	Crown	Jungle	11	1 23	30
7292	Minuwanwilahena	Preliminary plan 8,795. Village—Ellawala. Crown	Forest	3	1 34	35
23	Tunaudahena	Preliminary plan 7,141. Village—Weralupe. U. Ukkuhami and others	Chena	0	1 26	10
77	Ihaladeniya	T. Unguhami	do.	1	2 9	15
197	Kelingedaratenna	A. Appuhami	Jungle	1	1 23	15
198	Do.	do.	do.	1	1 19	15
199	Do.	U. Ukkuhami and others	do.	0	1 38	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 347, P. OF S.

වර්ෂ 1900 ස්වල්ප දෙසැම්බර් මස 12 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කමන්ඩ්වරුණු.

සරසවුම් දිසාවේ ඒකකලාපයකට වසර 1901 ස්වල්ප පෙබරවාරි මස 19 වෙනි දින දකුණු අගනරුවාද පස්වරු 1 ව රත්නපුරේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනු ලබන බව දන්වනු ලබයි.

සරසවුම් දිසාවේ රත්නපුර පලාතේ කුරුවිටිකෝරලේ උඩපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි 7 ක්. සිතියම 668. ගම—කැටුලියපල්ල.

නො.	ඉඩමේ නම.	අයිතියට කියවනා.	අන්දම.	මහ.		අක්කර
				අ. රු. ප.	රු.	සකමිල.
2019	රදගේ හේන	අණ්ඩුව සිතියම 8,795. ගම—එල්ලාවල.	කැලේ	11	1 23	30
7292	මිනුවන්විල හේන	අණ්ඩුව සිතියම 7,141. ගම—වෙරළපේ.	මුකලාන	3	1 34	35
23	තුනවදේ හේන	යු. උක්කුහාමි සහ තවත්	හේන	0	1 26	10
77	ඉහලදෙනිය හේන	වි. උංගුහාමි	එම	1	2 9	15
197	කෙලිවගෙදර තැන්න	ඒ. අප්පුහාමි	කැලේ	1	1 23	15
198	එම	එම	එම	1	1 19	15
199	එම	යු. උක්කුහාමි සහ තවත්	එම	0	1 38	15

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරුණු කමන්ඩ්වරුණුගේ ද, විකිණීමේ කොන්දේසි ගැණ කාරණ රත්නපුරේ ඒකකලාපයකට වසර 1901 දී දැනගත හැකි වූවකි.

කරුණ අණ්ඩුකාර උතුමානවතන්ගේ අයුචලය,
ඩබ්ල්. ඩබ්ල්. ඩබ්ල්. ඩබ්ල්.
වැඩබලන මහසෙනෙවිවරයාගේ මම.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for construction of the Coast road from Batticaloa to Trincomalee, to wit:—

Preliminary plan 2,566. Village—Mudur.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A. R. P.	
S 58	Kalladichenai	Jungle	M. Sekumatar	0	2 38
T 58	Do.	do.	do.	3	0 27

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Mudur Resthouse on January 16, 1901, at 1 P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Trincomalee Kacheheri,
December 8, 1900.

O. M. LUSHINGTON,
Assistant Government Agent.

වෛ 1876 ක්වු අවුරුද්දේ කොමර 3වේ ආඥාවලින් හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තක් කව, එනම් :—වකලුපුවේ සිට ත්‍රිකුණාමලේට මුදුවට පාර සෑදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “වෛ 1876වේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්” හවෙති කාණ්ඩයේ කරනිවෙන පාරාද්‍රවල ප්‍රකාරයට කාරක වන්ත්‍රිකයාට වන්ත්‍රිකයාට ඇතුළු උතුලාකන්වනවෙසේගෙන් නිසි ආකාර වට අණලැබී තිබේ, ඒ ඉඩම් නම් :—

සිතියම 2,566. මම—මුතුරු.

නො.	ඉඩමේ නම.	අත්දම.	අයිතිකම් කියන්නා.	මහත.
S 58	කල්ලභිවේනෙයි	කැලේ	ඇම්. සෙකුමාර්	0 2 38
T 58	එම	එම	එම	3 0 27

එවැනි ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන ගැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතදී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්වම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අං වෛ 1901 ක්වු ජනවාරි මස 16 වෙනි දින දවල් එකේ කන්සට්ට මුතුරු කානාමමේදී ම, ඉදිරිපිටට පැමිණ ඒ කොපි අත්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑව, සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඒට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ කොරතුරුත් කියාසිටින්නට ඕනෑ බව මෙයින් දැනගත යුතුයි.

වෛ 1900 ක්වු දෙසැම්බර් මස 8 වෙනි දින ත්‍රිකුණාමලේ කමිටේරියේදීය.

සී. ඇම්. ලුෂින්ටන්,
ආණ්ඩුවේ උපදේශක මමත.

1876 ම් (වු) -ත්තු 3 ම් මුලකසේසුදුක්කිනු 7 ම් පිරිවින් පිරකාරම මදදකසපවිචුරුත්තු කිරිකොණ මලේසු කොරොරුත් තෙරුමව්වෙපොඹවතත් ඉ ඉන්දුම පරිකරකතෙවෙකතු වෙණදියතාන පිනනර්සසොලව පමම කාණිකර්, අර්කාවතු :—

පිරතමපදත්තු මුලකසම 2,566. කුර්ච්චි—ආනුරා.

නුණම.	කාණිකර්නු පෙපා.	විපරම.	උරිතතාණිකර්නු පෙපා.	විසාලම.
S 58	කලමදුච්චෙකර්	කාරි	ඉ.ම. ජෙරුමතාරා	0 2 38
T 58	රු.ම.	කාරි	රු.ම.	3 0 27

ඉටුත්තුකර්නවතත්කර්න ඉත්තනරුසෙපුපුම්පම 1876 ම් (වු) -ත්තු කාණි ඉටුත්තුකර්නවතත්කර්න පද්දත්කිනු 6 ම් පිරිවින් ඉර්පාමකර්නින් පිරකාරම මත්තිරාලොසුකර්න ජපෙපිකර්නු ඉලොසුකර්නුදුන තෙසා පිප ක්‍රියවාර්කර්න ඉනෙකර්නු කර්නෙසෙපුකර්නුපත්තල, අර්කාණිකර්න ඉටුසුකර්නුපුකර්නුකර්නු අර්කාණිකර්න ඉනෙ ක්‍රියවාර්කර්න ඉනෙපතෙ 7 ම් පිරිවිනපම වෙණදිය පිරකාරම තාන මුත්තකර්නෙකර්නු පිරකර්නමාප වින් ම්පාරුසෙපුකර්නෙ.

මෙරුකුර්නිකර්න කාණිකර්නු උරිතත්තුපෙපුකර්නෙ ජකලරුම තාමාක අලවතු අවරවරුදෙප කාරිකර්න ඉරා මුලමාප් 1901 ම් (වු) තෙම 16 ම් කිකර්නිවිලනු 1 මණිකර්නු ආනුරාචාදුරුදුල ඉනෙමුනපාක වෙණිප් පදමත තත්තමකර්නු අර්කාණිකර්නිලුඉඉ උදර්නෙකර්නිනු තනමෙපෙපුම අවුදර්නෙකර්නුකර්නු තාම ජාතිකර්නු උරිතත්තුකර්නිනු තොකෙපෙපුම ව්වර්කර්නෙපුම සොලලුමපම මුත්තල අවාර්කර්නිදත්තිර් කෙදමක කොලනපපුකර්නෙතතු.

කිරිකොණමලේ : කසෙරි,
1900 ම් (වු) මාර්කර්නු 8 ම් උ.

ඉ. ඉ. ම. ලුෂින්ටන්,
උපදේශක මමත.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the construction of a new road from the North Coast road to Toppur, to wit :—

Preliminary plan 2,699. Village—Toppur.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
C 62	Ponnankannyvadduvanvayal	Paddy field	Heirs of M. Packeertampi	0 1 32
C 62½	Do.	do.	do.	0 0 14
C 62¾	Do.	do.	do.	0 0 14
D 62	Kalladyvayal	do.	Heirs of M. Meyadun Bawa	0 2 12
E 62	Sembiyadyvayal	do.	Kadduvava Merasahib	0 0 35
F 62	Do.	do.	do.	0 0 30
O 62	Kavaravayal	do.	Heirs of Mukammatu Vappu Marak-kayer	0 0 29

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Mutur Resthouse on January 16, 1901, at 1 P.M., and to state the nature of their respective interests in the lands and the amount and particulars of their claims to compensation for such interests.

Trincomalee Kachcheri,
December 8, 1900.


C. M. LUSHINGTON,
Assistant Government Agent.
C 3*

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 4 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Halhenamukalana, Hinneambemukalana, Ambaragodahena, and Kurukayehena, situate in the village of Ginihappitiya in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and a claim having been made to the said lands by Ranawira Arachehillage Kaurala of Tambawita and 12 others, and they, when called upon by notice in writing served upon them to produce the evidence and documents upon which they might rely in proof of their claim,



Preliminary plan 188.

Situation : Ginihappitiya village in Tumpalata pattuwa of Paranakuru korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
375	Halhenamukalana	19 1 10
I 26	Do.	1 1 7
376	Hinneambemukalana	3 2 2
Preliminary plan 8,100.		
5429	Ambaragodahena	2 1 2
5430	Kurukayehena	5 2 14

Surveyor-General's Office,
Colombo, January 10, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

having withdrawn their claim, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 14th day of November, 1900, order and declare that the said lands, commonly called and known as Halhenamukalana, Hinneambemukalana, Ambaragodahena, and Kurukayehena, situate in

the village of Ginihappitiya in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and shown as lots 375, I 26, 376 on preliminary plan 188 and lots 5,429, 5,430 on preliminary plan 8,100 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 31A. 3R. 35P., and bounded as follows :—

(1) Halhenamukalana (P. P. $\frac{188}{375, I 26}$) : on the north by Galpottakumbura claimed by A. Rahamen Levvai and others, land appearing on title plan 157,796 called Galpottewatta claimed by Alli Uduma Levvai Selle Umma, Bogahayatapakumbura claimed by A. Rahamen Levvai, Hepaddayekumbura claimed by T. D. Kirimenika and others, Eddriyakotuwa claimed by U. L. H. Ahamadu Levvai, Nagollewatta claimed by J. D. Dontiya and others ; on the east by a stream reservation, Nallukohukumbura claimed by Medagodadurayalage Subaya and others ; on the south by Wakkadakumbura claimed by M. D. Subaya and others, Delpatdeniya claimed by Kiri Banda, Delpatdeniya claimed by T. Dingira, Delpatdeniya claimed by Kirimenika, Halhena claimed by V. Ukkuwa, Halhena claimed by Wappu Levvai, Halhenawatta claimed by Kiri Saduwa ; on the west by Walawattetennahena claimed by P. U. Puncha and Galmullehena claimed by V. Ukku.

(2) Hinneambemukalana (P. P. $\frac{188}{376}$) : on the north by Wakkadakumbura claimed by M. D. Subaya and others ; Nalukohukumbura claimed by Medagoda Durayalage Subaya and others ; on the east by a stream reservation ; on the south by Walaliyadda claimed by Sinna Pillai and Titabatgalakumbura claimed by Ahamadu Levvai and others ; on the west by Hinneambehena claimed by M. Dingira and others.

(3) Ambaragodahena (P. P. $\frac{8,100}{5,429}$) : on the north by Walaliyadda claimed by Pulle Levvai ; on the east by a stream reservation ; on the south by Deniyapallekumbura claimed by R. Naide ; on the west by Pansalwatta claimed by D. Unnanse and Ambaragodahena claimed by R. M. Kuda Etana.

(4) Kurukayehena (P. P. $\frac{8,100}{5,430}$) : on the north by Kurukayehena claimed by Kirihami and others, Kurukayehena claimed by Baladuraya and another, Deniyapallekumbura claimed by R. Naide ; on the east by a stream reservation ; on the south by Kurukayehena claimed by S. M. L. C. Levvai ; on the west by Kurukayedeniya claimed by Ana K. Marikkar, Kurukayehena claimed by J. Naide and others—are the property of the Crown.

N.B.—The land appearing on title plan 157,797 called Kamata (threshing-floor, P. P. $\frac{188}{426}$), included within the boundaries of lots 375 and I 26 on preliminary plan 188, is excluded from this order.

Kegalla Kachcheri,
November 14, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900.


In the matter of the land commonly called or known as Walasgalakosnemmehenyaya, situate in the village of Uda Aparekka in the Wellaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the Ordinance No. 1 of 1897 as amended by Ordinance No. 1 of 1899 it was duly notified on the 8th day of September, One thousand Eight hundred and Ninety-nine, that if no claim to the land commonly called or known as Walasgalakosnemmehenyaya, situate in the village of Uda Aparekka in the Wellaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 178 acres and 11 perches, and shown as lots B, F, G, I, and J in W. L. O. S. No. 49, was made to Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown :

And whereas (1) Packir Bawa Daudu Marikar of Kotuwegoda, (2) Carolis de Silva Balasuriya of Nupe, (3) Baddekankanange Dingi Appuhami, (4) Baddekankanange Don Nikulas alias Don Cornelis, (5) Baddekankanange Don Siman, (6) Hindeliyegamage Don Andiris, (7) Baddekankanange Don Andiris, (8) Baddekankanange Don Juanis, (9) Baddekankanange Francisco, (10) Baddekankanange Pediris, all of Uda Aparekka, made claim thereto, and I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, made due inquiry into such claim ; and whereas Hindeliyegamage Don Andiris has withdrawn his claim, and I and the other claimants have, with the consent of His Excellency the Governor, come to an agreement concerning the said land, under section 4, sub-section (1), of the said Ordinance :

And whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said claimants do pay to the Assistant Government Agent at Matara a sum of Rupees One thousand Seven hundred and Ninety (Rs. 1,790) ; and whereas the said claimants have duly paid the said sum as per schedule hereunto annexed, the said claimants are hereby declared to be the purchasers of the said land commonly called or known as Walasgalakosnemmehenyaya, situate in the village of Uda Aparekka in the Matara-Wellaboda pattu, in the Southern Province, containing in extent 178 acres and 11 perches, shown as lots B, F, G, I, and J adjacent to each other in W. L. O. S. No. 49, and in the annexed tracing therefrom ; and bounded on the north by the footpath from Bambarenda to Uda Aparekka, Pillagawadeniya belonging to Baddekankanange Dingi Appu and others, Diwala belonging to Kankanige Don Philippu and others, Raluweralagedeniya belonging to Baddekankanange Dingi Appu and others, Narangahamulana-atmaga sold by Crown to Hindeliyegamage Don Andiris (title plan 156,033), Gulughamulana belonging to Baddekankanange Dingi Appu and others, Kongahagawahena sold by Crown to Siriwardana Wikramage Don Andiris (title plan 156,035), Kongahamulana belonging to

Baddekankanange Dingi Appu and others, Hewagemulana belonging to Hewabaddage Don Hendrik and others, Hakurannedeniya belonging to Siriwardana Wikramage Don Andris and others, Alutkumbura belonging to ditto, he Galdeniyadola, Galdeniya belonging to Beddekankanange Dingi Appu and others, Galdeniatmaga sold by Crown to Hindeligeegamage Don Andiris and others (title plans 180,511 and 180,512), the Galdeniyadola, Nakuttiya belonging to Crown; on the east by Itigasarehena belonging to Crown, Peralawetunagalahaena sold by Crown to H. Don Juwanis (title plan 149,122; on the south by Kotigalahenyaya sold by Crown to D. W. Gunaratna (title plan 150,009), Ittagalagodellehena sold by Crown to H. D. Juwanis (title plan 160,456),



Lot.	Situation : Uda Aparekka in Wellaboda pattu.			Extent.
	Name of Land.			
B	...	Walasgalakosnemhena	...	0 1 9
F	...	Do.	...	3 0 0
G	...	Walasgalakosnemmedeniya	...	0 0 35
I	...	Walasgalakosnemhena	...	162 3 18
J	...	Do.	...	11 2 29
				178 0 11

Surveyor-General's Office,
Colombo, May 23, 1899.

P. D. WARREN,
for Surveyor-General.

Karapandurahena sold by Crown to ditto (title plan 160,455), Nugehena sold by Crown to U. D. T. de Silva (title plan 153,768), Muttettuarehena belonging to Kahakandage Bastian (title plans 174,460 and 174,457); on the west by Pattinigewatta sold by Crown to Siriwardana Wikramage Don Andris (title plan 180,508), Galgamagegedarawatta belonging to Siriwardana Wikramage Don Andris and others, Galagamagegedarawattadeniya belonging to ditto, Ambagahawatta belonging to Beddekankanange Dingi Appu and others, Gedarawatta belonging to ditto, Kadawedduwagewatta belonging to ditto.

[NOTE.—Udabataladeniya, in extent 2 roods and 37 perches, marked lot D in the annexed plan, and Udabataladeniya-atmaga *alias* Walasgalakosnemhena, in extent 1 acre 1 rood and 2 perches, marked lot E in the annexed plan, both claimed by Beddekankanange Dingi Appu and others, within these boundaries, are excluded from this order. The total extent of lots of D and E, viz., 1 acre 3 roods and 39 perches, is not included in the extent of 178 acres and 11 perches given above.]

Matara, October 29, 1900.

J. P. LEWIS,
Special Officer.


Schedule referred to.

No.	Name of Claimant.	Amount paid.		Extent paid for.
		Rs.	c.	
1	1,420	141 0 11
2	...			
3	120	12 0 0
4	100	10 0 0
5	...	}	150	15 0 0
6	...			
7	...			
8	...			
9	...			
			1,790	178 0 11

Order under Section 4, Sub-section 1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
 declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Pillehena, situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the Ordinance No. 1 of 1897 as amended by Ordinance No. 1 of 1899 it was duly declared and notified on the 1st day of September, 1899, that if no claim to the land commonly called or known as Pillehena, situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 33 acres and 1 rood, and shown as lot 36 in sheet O $\frac{10}{52, 60}$, and since subdivided into two lots, viz., 36 and 36A of 18 acres 2 roods



Scale of 8 Chains to an Inch.

Situation : Beralapanatara village in Udugaha pattu of Morowak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
36	Peelehena	18 2 22
36A	Do.	14 2 18
		<hr/>
		33 1 0

Sheet O $\frac{10}{52, 60}$

Surveyor-General's Office,
 Colombo, September 27, 1900.

S. J. C. MORE,
 for Surveyor-General.

22 perches and 14 acres 2 roods 18 perches respectively, was made to the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 within the period of three months from the date specified in such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown :

And whereas Hettige Punchihami, Jagodage Naidehami, and Hettige Kirihami, all of Beralapanatara, made claim thereto; and whereas the said claimants have withdrawn their claims to lot 36A, I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 12th day of October, 1900, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lot 36A in sheet O $\frac{10}{52, 60}$, as described in the annexed certified tracing therefrom, containing in extent 14 acres 2 roods and 18 perches, and bounded as follows: on the north by the road from Matugobe to Urubokka; on the east by the road from Matugobe to Urubokka; on the south-east by lot 36; on the west by the Berawadola—is the property of the Crown.


Matara, October 12, 1900.

J. P. LEWIS,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, 1900."

In the matter of the land commonly called or known as Pillehena, situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the Ordinance No. 1 of 1897 as amended by Ordinance No. 1 of 1899 it was duly declared and notified on the 1st day of September, 1899, that if no claim to the land commonly called or known as Pillehena, situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 33 acres and 1 rood, and shown as lot 36 in sheet O $\frac{10}{52, 60}$ and since subdivided into two lots, viz., 36 and 36A of 18 acres 2 roods 22 perches and 14 acres 2 roods 8 perches respectively, was made to the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 within the period of three months from the date specified in such declaration and notice such land would be deemed the property of the Crown and dealt with on account of the Crown:



Scale of 8 Chains to an Inch.

Situation : Beralapanatara village in Udugaha pattu of Morowak korale.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
36	Peelehena	18	2 22
36A	Do.	14	2 18
		33	1 0

Sheet O $\frac{10}{52, 60}$

Surveyor-General's Office,
Colombo, September 27, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

And whereas Hettige Punchihami, Jagodage Naidehami, and Hettige Kirihami, all of Beralapanatara, made claim thereto, and I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, made due inquiry into such claim :

It is hereby ordered, with the consent of His Excellency the Governor, under section 4, sub-section (1), of the said Ordinance, that the claim of the said claimants to the said lot 36 in sheet O $\frac{10}{52, 60}$, as described in the annexed certified tracing therefrom, containing in extent 18 acres 2 roods and 22 perches, and bounded as follows : on the north by the road from Matugobe to Urubokka ; on the east by Kankanigewattehena belonging to Crown ; on the south by Hettigewatta belonging to Hettige Punchihami and others, Nakanduwelyaya belonging to Badalge Don Lewis and others, and Tikkaliaddewatta belonging to Francis de Silva Abeya wardena ; on the west by the Beruwadola—is admitted.

Matara, October 12, 1900.

J. P. LEWIS,
Special Officer.

MISCELLANEOUS NOTICES.

TENDERS are invited for the purchase of the following trees standing in the Galagedara forest (Block No. 1 of Kankaniyamulla Reserve), 526 $\frac{1}{2}$ acres in extent, situated to the east of the 8th milepost on the road from Pannala to Dandugamuwa :—

No. of Trees.	Species.	Total Cubic Contents.	Average Cubic Contents of Logs.	Average Length of Logs.	Average Girth of Logs.
119	Milla	3,213	27	12	6 ft. and over
2	Kina	66	33	15	do
32	Do.	800	25	15	4 ft. 6 in. to 6 ft.
49	Dawulkurundu	1,617	33	15	6 ft. and over
607	Do.	15,175	25	15	4 ft. 6 in. to 6 ft.
5	Godapara	165	33	15	6 ft. and over
164	Do.	4,100	25	15	4 ft. 6 in. to 6 ft.
2	Velang	66	33	15	6 ft. and over
185	Do.	4,625	25	15	4 ft. 6 in. to 6 ft.
79	Dabu	2,607	33	15	6 ft. and over
80	Do.	2,000	25	15	4 ft. 6 in. to 6 ft.
28	Dawata	924	33	15	6 ft. and over
175	Do.	4,375	25	15	4 ft. 6 in. to 6 ft.
25	Munamal	1,000	40	18	6 ft. and over
155	Do.	4,805	31	18	4 ft. 6 in. to 6 ft.
9	Hedawaka	297	33	15	6 ft. and over
325	Do.	8,125	25	15	4 ft. 6 in. to 6 ft.
77	Walipenna	2,541	33	15	6 ft. and over
768	Do.	19,200	25	15	4 ft. 6 in. to 6 ft.
18	Del	810	45	20	6 ft. and over
1	Jak	40	40	18	do.
7	Kahata	175	25	15	4 ft. 6 in. to 6 ft.

The forest is about 18 miles from Mirigama railway station, 25 miles from Alawwa railway station, and 29 miles from Kurunegala railway station.

Tenders are invited for the purchase of the trees as they stand in the block.

Offers will only be received for the purchase of all the trees in the whole block.

Offers may be made of lump sum, or rates per tree, or per cubic foot. It should be stated in tender how payment of the purchase money will be made, and within what time. The trees purchased will be felled and removed from the forest.

In the event of a rate per cubic foot being accepted 10 per cent. will be allowed for bark, &c., off cubic contents calculated from actual measurements of felled logs.

No tender will be accepted unless a deposit is made at time of tendering of Rs. 60.

Tenders will be received by the Conservator of Forests, Colombo, up to noon on January 20, 1901, who does not bind himself to accept the highest or any tender.

H. F. C. FYERS,
Assistant Conservator of Forests,
North-Western Circle.

Kurunegala, December 7, 1900.

මහල දළුගොඩු පාරේ 8වේ කණුවට නැගෙනහිරින් නිබෙන කන්කානිගමුල්ල රජසන්තක මුකුලානෙන් අක්කර 526½ ඇති කො. 1 වෙනි ගලගෙදර කැලේ පිහිටි මෙහි පහත සඳහන්වූ නොකපාපු ගස් විකිණීමට ඉල්ලුම්පත් (ටැන්ඩර්) ඔනෑම කිරීමේ.

ගස්වල ගනන.	ඡනිත.	මුලු කිවිතින් අඩි ගනන.	කොටවල සාමාන්‍ය කිවිතින් අඩි.	කොටවල සාමාන්‍ය අග.	සාමාන්‍ය කොටවල මහත.
119	මල්ල	3,213	27	12	අඩි 6යේ පටන් ඉහල
2	කින	66	33	15	එම
32	එම	800	25	15	අඩි 4 අහල් 6 කිටන් අඩි 6෨
49	දළුල්කුරුදු	1,617	33	15	අඩි 6 පටන් ඉහල
607	එම	15,175	25	15	අඩි 4 අහල් 6 කිටන් අඩි 6෨
5	ගොඩපර	165	33	15	අඩි 6 පටන් ඉහල
164	එම	4,100	25	15	අඩි 4 අහල් 6 කිටන් අඩි 6෨
2	වෙලුන්	66	33	15	අඩි 6 පටන් ඉහල
185	එම	4,625	25	15	අඩි 4 අහල් 6 කිටන් අඩි 6෨
79	දැඹු	2,607	33	15	අඩි 6 පටන් ඉහල
80	එම	2,000	25	15	අඩි 4 අහල් 6 කිටන් අඩි 6෨
28	දවට	924	33	15	අඩි 6 පටන් ඉහල
175	එම	4,375	25	15	අඩි 4 අහල් 6 කිටන් අඩි 6෨
25	මුකුමල්	1,000	40	18	අඩි 6 පටන් ඉහල
155	එම	4,805	31	18	අඩි 4 අහල් 6 පටන් අඩි 6෨
9	කැඩවක	297	33	15	අඩි 6 පටන් ඉහල
325	එම	8,125	25	15	අඩි 4 අහල් 6 පටන් අඩි 6෨
77	වැලිපැන්ත	2,541	33	15	අඩි 6 පටන් ඉහල
768	එම	19,200	25	15	අඩි 4 අහල් 6 පටන් අඩි 6෨
18	දෙල්	810	45	20	අඩි 6 පටන් ඉහල
1	කොස්	40	40	18	අඩි 6 පටන් ඉහල
7	කහට	175	25	15	අඩි 4 අහල් 6 පටන් අඩි 6෨

මේ කැලය මිරිගම රේල්පල සිට හැකැක්ම 25ක්ද, කුරුනෑගල සිට හැකැක්ම 29ක්ද ඇත්ව තිබේ.

මේ කැලේ ගස් සියල්ලම ගැනීමට පමනක් ඉල්ලුම් බාරගනු ලැබේ.

ගස් සියල්ලටම එක මුලුගනනක් හෝ එක එක ගහට හෝ ගන අඩි ගනනට හෝ ඉල්ලුම් කළහැකි. ඉල්ලුම් පත්‍රයේ මුදල් ගෙවීම කොසියාකාරයකින්ද, මොන කාලයක් ඇතුලතදී ගෙවනවාදැයි යන බව සඳහන්කල යුතුයි.

මල්ලට ගන්න ගස් කපා මුකුලානෙන් පිටකල යුතුයි.

ගන අඩි ගනනට විකිණීම බාරගන්විය යෙදුණේ විනම් එලාපු ගස්වල මුලු කුසුබින් අඩි ගනනින් දසයෙන් එකක් පොත්ත එලය යනාදියට අඩුකරනු ලැබේ.

ඉල්ලුම් කරන විට රුපියල් 60 ඇපයට බදින්න ඕනෑය. එසේ නොකර එවකලද ඉල්ලුම්පත් බාරගනු නොලැබේ.

වස 1901 ක්වූ ජනවාරි මස 20 වෙනි දින වනතුරු කොළඹ කැලෑ කොන්සර්වැටර්තුමා වැන්ඩර් බාරගනු ලැබේ. තවද ගෙනාව ඉතාම ඉහල ටැන්ඩරය නොහොත් ඉල්ලුම් හෝ වෙන කිසිම ඉල්ලුමක් බාරගන්වි කැප නැත.

මේවගට,

එච්. ඇප්. සී. පහර්ස්,
වසමදිසාවේ උපකොන්සර්වැටර් වමින.

වස 1900 ක්වූ දෙසැම්බර් මස 7 වෙනි දින කුරුනෑගලදීය.

නුගේගොඩ, මාවල, විසිදගම සහ රුක්ගහ කොටුපලෙ
නුත් නිදහස්ව යන්නට පුළුවන.

රුක්ගහ කොටුපලේ කොටුපල් රේඛදාය.
වාද්දුම්බි සිට මොරන්කුඩුවට යන පාරේ හැකැක්ම
2 සහ 3 කහු අතරේ රේඛදාය. මෙම රේඛදායට
ගෙවූ විට නුගේගොඩ, මාවල, විසිදගම සහ රුක්ගහ
කොටුපලෙහුත් නිදහස්ව යන්නට පුළුවන.

4. මුහුල්වත්තේ පාලම් රේඛදාය සහ කොරවල
ගන්දියේ සිට පාලම්වත්තට යන පාරේ හැකැක්ම බාග
යක් ඇතුලත තිබෙන පාරේ රේඛදාය—එක රේඛද
පලකට ගෙවූ විට අනිත් රේඛදපලෙන් නිදහස්ව
යන්නට පුළුවන.

ඇප. ආර්. ඇලිස්,
ආණ්ඩුවේ ඒජන්තකාරය.

වර්ෂ 1900 ක්වූ දෙසැම්බර් මස 12 වෙනි
දින කොළඹ කවිචේරියේදීය.

NOTICE is hereby given that on Saturday, December
29, 1900, at 1 P.M., will be put up for re-sale at the
Galle Kachcheri; at the risk of the original purchasers,
the under-mentioned Arrack Rent of the Southern
Province, the original purchasers of which may have
failed on or before that date to pay the instalment for
the month of November, 1900.

The purchasers at the re-sale should deposit one-tenth
of the purchase amount on the day of sale and complete
the necessary security without delay.

Galle District.

From January 1, 1901, to December 31, 1901.

1. Four Gravets, Galle, and Akmimana.
2. Wellaboda pattu, Gangaboda pattu, and Hinidum
pattu.
3. Bentota-Walallawiti korale.
4. Talpe pattu.

L. W. C. SCHRADER,
for Government Agent.

Galle Kachcheri,
December 11, 1900

මෙහි පහත සඳහන්වෙන දකුණු පලාතේ අරක්කු
රේඛදාය ගැන මුල්ගැනුම්කාරයින් විසින් වර්ෂ
1900 ක්වූ නොවැම්බර් මාසේදී ගෙවියයුතු මුදල වර්ෂ
1900 ක්වූ දෙසැම්බර් මස 29 වෙනි සෙනසුරාදා හෝ ඊට
මත්තෙන් කෙටිව කොටසකින්ම එකී දින දවසල්
එකට ගාල්ලේ කවිචේරියේදී මුල්ගැනුම්කාරයින්ගේ
අප්පයෝජනාදාය දෙවනු විකුණන්නට යෙදෙනවා ඇත.

දෙවනු විකිනීමේදී ගැනුම්කාරයා විසින් විකිනීමේ
මුදලෙන් දහසෙන් පංගුවක් විකුණුම් දවසේදී ගෙවන්නට
මිනැවැ සහ නොපමාව ඇප සම්පූර්ණකරන්නටද මිනැවැ.

ගාළු දිස්ත්‍රික්කයේ.

වර්ෂ 1901 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් වර්ෂ
1901 ක්වූ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා :

1. ගාල්ලේ කඩවත්සකර සහ අක්මවන.
2. වැල්ලඹවත්තුව සහ ගඟබඩවත්තුව සහ හිනි
දුම්පත්තුව.
3. බෙන්කොට වලල්ලාච්චිකෝරලේ.
4. ගල්පේපත්තුව.

ඇල්. ඩබ්ලිව්. සී. ෂ්‍රාඩර්,
ආණ්ඩුවේ ඒජන්තකාරය වෙනුවට.

වර්ෂ 1900 ක්වූ දෙසැම්බර් මස 11 වෙනි
දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that the Assistant Govern-
ment Agent for the Puttalam District, North-
Western Province, will receive sealed tenders for the
purchase of the under-mentioned Toll Rents of the
Puttalam District from January 1 to December 31, 1901.

The tenders, which must be in sealed envelopes super-
scribed "Tenders for Toll Rents," will be received at the
Puttalam Kachcheri up to noon on Monday, December
17, 1900, when they will be opened, and all persons making
tenders will be required to be present or to satisfy the
Assistant Government Agent by some duly accredited
agents that the tender is made *bona fide*.

The person whose tender is selected by the Assistant
Government Agent for submission to the Governor will be
required to deposit at once one-tenth of the purchase
amount in cash, and should the tender be accepted by
His Excellency the Governor, to furnish approved security
for one-half of the whole purchase amount, or in
cash for one-third of the whole purchase amount, within
twenty days of the receipt by him of the notification of
the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the
fees of the Crown Counsel for examining title deeds
tendered by him as security, and for examining and
settling the security bond, and the fees charged by the
Crown Proctor for examining documents and drawing the
security bond, and also the expenses for appraising the
properties and of registering the security bond.

All title deeds tendered as security should be accom-
panied by a certificate obtained from the Registrar of
Lands that the lands to which they relate are unencum-
bered. This certificate must be obtained at the cost of
the party offering the security.

Further information can be obtained on application to
the Assistant Government Agent.

Ferry Tolls.—Kalpitiya-Mutwal, Kalpitiya-Karaitivu.

W. A. G. HOOD,
for Government Agent.

Kurunegala Kachcheri,
December 6, 1900.

මෙහි පහත සඳහන්වෙන පුත්තලම් දිසාවේ
පාලම්රේඛද 1901 ක්වූ ජනවාරි මස 1
වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින
දක්වා ආණ්ඩුවෙන් බදුගැණීමට එවනලද මුද්දර
ලත් ඉල්ලීමපත්‍ර වයඹදිසාවේ පුත්තලම් දිස්ත්‍රික්
කවේ ආණ්ඩුවේ උපඒජන්තලත්තාන්සේ විසින්
බාරගණු ලැබේ.

මතුකී මුද්දරලත් ඉල්ලීමපත්‍ර මතුපිට ගෙවත්
ඇන්විලොප් උඩ Tender for Toll Rents "පාලම්
රේඛද සඳහා ඉල්ලීමපත්‍රය" යන වාසගම ඇතුළු
වර්ෂ 1900යේ දෙසැම්බර් මස 17 වෙනි සඳුදා
දවස 12ක වෙනතුරු පුත්තලම් කවිචේරියට බාර
ගණු ලැබේ. එවිට එහිදී ඒවායේ මුද්දර කඩා
බලනවා ඇත. තවද ඉල්ලීමපත්‍ර දී සිටින සෑම
දෙනාම උපඒජන්තලත්තාන්සේ ඉදිරිපිට
ඇවිත් (නැතහොත් තමන් විසින් වෙන අයකුට
නිසි බලයක් දී ඔහු එවා හෝ) ඒ දෙනලද ඉල්
ලීමපත්‍ර සැබෑවූ ඇත්තේ ඒවා බවට ඒජන්තලත්
තාන්සේට ඒත්තුගන්නට මිනැවැ.

ආණ්ඩුවේ උපඒජන්තලත්තාන්සේ විසින් උතු
මානත්වහන්සේ වෙත ඔප්පුකර සිටීමට හෝරා
ගන්නාලද ඉල්ලීමපත්‍රය අසිතිකාරයා විසින් ඉල්
ලාපු ගණනෙන් දහසෙන් කොටසකට වැටගෙන
මුදල් ගණන සල්ලිවලින් වහාම ඇප තිබෙන්නට
මිනැවැ පමණකුත් නොව එම ඉල්ලීම උතුමානන්
වහන්සේ විසින් බාරගන්නට යෙදෙන නම් ඔහුගේ
ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් ඒත්තුගත්
බව දනුමුදුන් දින පටන් විසිදවසක් ඇතුලතදී
එම ඉල්ලීම ගනනෙන් දෙකෙන් පහුවකට වරිනා
ඇප ඒත්තුගත් මුද්දර ඔප්පුවලින් හෝ තුණෙන්
පංගුවකට වරිනා ඇප මුදලෙන් හෝ තබා සම්
පුර්ණ කරන්නට මිනැවැ.

ඇප පිණිස තිබෙනලද ඔප්පු සෝදිසිකිරීම සඳහා
ආණ්ඩුවේ අද්වකාත් උන්තාන්සේට ගෙවිය යුතු
ගාස්තුවද, ඇප ඔප්පු සැදීමටද, ඒවා සෝදිසිකර
සම්පූර්ණ කිරීමටද, ඉඩම් තක්සේරු කිරීමට සහ
ඇපඔප්පු රෙජිස්ටර් කෙරීමට ගෙවියයුතු ගාස්
තුව ඔහු විසින් ගෙවන්නට මිනැවැ. ඇප වෙනු
වෙන් තිබෙනලද ඉඩම්වල ඔප්පු ඒවා මිට පුළුම
ඇපේකට නොහොත් උකසකට යටත්නැති බවට
ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ට්‍රාර්ගැනගෙන්

CENTRAL PROVINCE.

KANDY DISTRICT.

Paddy, maha : the paddy plants in all the divisions are being transplanted.
 Yala : in Tumpane paddy is being harvested. Crop or prospect of crop : fair
 Dry grain, maha : hill paddy plants in Yatinuwara, Tumpane, Pata Dumbara, and Uda Bulatgama are in blossom.
 Amu is being sown in Udunuwara and Harispattu. In Pata Hewaheta kurakkan plants are in blade.
 Yala : in Yatinuwara reaping of kurakkan is over. Crop or prospect of crop : fair.
 Rainfall : sufficient.
 Prices : paddy, Re. 1.50 per bushel ; rice, Rs. 5 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; coconuts, Rs. 4 per 100.
 Health of people : good. There were few cases of diarrhoea, chickenpox, dysentery, and measles in Udunuwara, Yatinuwara, Tumpane, and Pata Dumbara ; and also few cases of cholera, fever, and dysentery in Uda Dumbara.
 Health of cattle : good.

MATALE DISTRICT.

Rainfall registered at Matale : 12.59 in.
 Paddy, maha fields : weeding and transplanting going on. In some korales cultivation delayed for want of water.
 Dry grain : kurakkan chenas, in plants. Chenas in Matale north damaged by locusts.
 Tanks in Matale north : some full and some half full.
 Health of cattle : good.
 Health of people : fairly good. Measles and a few cases of cholera reported.

NUWARA ELIYA DISTRICT.

Paddy : Kotmale paddy plants four to five months old ; general appearance good. Uda Hewaheta and Walapane : the reaping of the yala harvest was commenced ; prospects good.
 Dry grain : Kotmale—kurakkan chenas being reaped ; prospects good. Uda Hewaheta and Walapane : chenas sown with kurakkan and Indian corn.
 Rainfall : sufficient rainfall throughout the district.
 Health of population : satisfactory.
 Health of cattle : good.

NORTHERN PROVINCE.

JAFFNA DISTRICT.

Rainfall : 18.06 in. as registered at the Public Works Department Office, Jaffna.
 Weather : copious showers of rain fell almost daily all over the district, except during the first week. The weather was wet and wind variable.
 Paddy cultivation : the plants look fresh and lively, except in a few places, where they are subject to a disease called "kurukkuthi." Weeding and transplanting were carried out.
 Dry grain cultivation : kurakkan is being harvested, but the result is not very satisfactory, as the crops have been damaged by the heavy rains. Varaku, payaru, and ulunthu are in plants.
 Tobacco cultivation : grounds are prepared for the ensuing cultivation, and the plants in nurseries look bright.
 Health of people : good, except a few cases of fever.
 Health of cattle : good.
 Price of staple articles : paddy, Re. 1.87½ per bushel ; rice, Rs. 4 per bushel ; payaru, Rs. 3.75 per bushel ; kurakkan, Re. 1.75 per bushel ; ellu, Re. 3.75 per bushel.

MANNAR DISTRICT.

Weather : rainfall 12.06 in. Rain was slight during the early part of the month, but became more continuous as the month advanced. Some tanks are full, while the others are in a fair way soon to become so. Wind generally from north-east.
 Agriculture : dry sowing in plant. Mud cultivation in progress. Tobacco gardens being weeded and prepared for planting ; prospects good.
 Health of people : good.
 Health of cattle : good.
 Price of grain : rice, Rs. 5 per bushel ; paddy, Re. 1.87 per bushel.

MULLAITTIVU DISTRICT.

Weather : much rain fell throughout the district. The north-east wind prevailed. Only the large tanks collected sufficient water for cultivation.
 Crops : the paddy plants are doing well. Tank bed cultivation flourishes. Preparations for tobacco cultivation were made.
 General health : satisfactory, except some cases of fever. A few cases of chickenpox were reported from Mullaittivu and Kanukkeni.
 Cattle were healthy.
 Prices of grain : paddy, Re. 1.75 per bushel ; rice, Rs. 4.25 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; varaku, 75 cents per bushel ; ellu, Rs. 4 per bushel ; kollu, Rs. 2.50 per bushel ; payaru, Rs. 4 per bushel.

SOUTHERN PROVINCE.

GALLE DISTRICT.

[Report not received.]

MATARA DISTRICT.

Paddy : Rs. 4 per bushel.
 Dry grain : restricted cultivation.
 Prospects : good.
 Health of people : good.
 Health of cattle : good.
 Weather : more of rain than sunshine.

HAMBANTOTA DISTRICT.

Paddy : the maha harvest is being reaped in Giruwa pattu west, and it is at various stages in Giruwa pattu east and Magam pattu.

Fine grain : chena cultivation for maha is being carried on.

Weather : heavy rainfall.

Health : good. Fever prevailing to some extent in some of the villages in East Giruwa pattu.

Murrain : no appearance of it.

Prices : Coast rice, Rs. 4.50 Rs. to 4.75 per bushel ; country rice, Rs. 4.62 to Rs. 4.75 per bushel ; kurakkan, Re. 1.50 to Rs. 2 per bushel ; paddy, Re. 1.67 per bushel ; coconuts, Rs. 30 to 36 per 1,000 ; plantains, Rs. 30 per 100 bunches ; Indian corn, 50 cents per 100 ; sweet potatoes, Re. 1 per cwt. ; pumpkins, Rs. 15 to Rs. 17.50 per 100.

EASTERN PROVINCE.

BATTICALOA DISTRICT.

Paddy : munmari cultivation thriving. Seasonable rain. Preparations for kalavellanmai.

Other grains : small extent of chena sowing.

Price of grain : paddy, Re. 1 to Re. 1.62½ per bushel.

Rainfall : 16.74 in. in 1899 ; 22.14 in. in 1900.

Health : normal.

Cattle : no disease.

TRINCOMALEE DISTRICT.

Rainfall : 20.86 in.

Paddy : munmari cultivation in plants.

Tobacco : planting commenced.

Fishery : good.

Health of people : satisfactory.

Health of cattle : satisfactory.

Price of staple articles : paddy, Re. 1.50 per bushel ; rice, Rs. 4 per bushel.

NORTH-WESTERN PROVINCE.

KURUNEGALA DISTRICT.

Katugampola Hatpattu.—Paddy crops : good and about to ear in all the korales except Kinigama and Kurada-pattu korales, where the lands are just being cultivated for want of rains previously ; prospects favourable. Fine grain crops yet young ; prospects unfavourable, as there was no rain at the proper time. Rain on 18 days during the month. Health of people and cattle : satisfactory.

Dambadeni Hatpattu.—Paddy : maha crops progressing, some half-grown and nearly to ear ; prospects good. Fine grain : sown crops about two months old ; prospects favourable. Rainfall : satisfactory. Health of people : good. Health of cattle : fair.

Dewamedi Hatpattu.—Paddy crops : good, half-grown and young. In some parts sowing of bala-wi going on still ; prospects good. Fine grain crops : good, half-grown ; prospects fair. Rain off and on ; very heavy showers at end of month. Health of people : good. Health of cattle : good.

Hiriyala Hatpattu.—Paddy : tender crops and ploughing. Fine grain chena crops : in some korales yet young, and in some still being sown ; prospects good. Rainfall : occasional showers during the month. Health of people : good. Health of cattle : good. Few cases of foot diseases have been reported.

Wanni Hatpattu.—Paddy operations for maha have commenced. Failure of water in tanks owing to tank work seems to interfere with the fair prospects. Fine grain : crops of most chenas young, and the rest still being sown ; prospects seem fair. Rain on November 6, 7, 8, 15, 16, 17, 20, and 30. Health of people : fair. Health of cattle : good.

Weudawili Hatpattu.—About 400 acres of mud lands and 30 acres of chena lands sown ; crops of lands cultivated during the previous months looking healthy. Weather favourable for the crops. Rain during the month. Health of people fair, and of cattle two cases of murrain.

PUTTALAM DISTRICT.

Paddy : in some parts of Demala hatpattu the maha crop is young and fair, and in other parts fields are being sown. In Akkarai pattu south and Puttalam pattu of the Puttalam pattu division the crops are in poor condition owing to want of rain. In Rajakumarawanni pattu the crop is fair. In Akkarai pattu north of the Kalpitiya division fields have been sown.

Fine grain : in some parts of Demala hatpattu the maha crop is young and fair, and in other parts chenas are being sown. In some parts of Puttalam pattu division the crops are in poor condition owing to want of rain, and in other parts they are fair. There has been no cultivation in Kalpitiya division.

Staple products : the price of rice ranged from Rs. 4 to Rs. 6 per bushel ; paddy, from Re. 1.37 to Re. 1.75 per bushel ; kurakkan, from Re. 1.25 to Re. 1.50 per bushel ; and coconuts, from Rs. 3 to Rs. 4 per 100.

Health of the people : in general fair.

Rainfall : rainfall registered at Puttalam was 6.06 in.

CHILAW DISTRICT.

Pitigal Korale Northern Division.—Paddy cultivation : ma-wi cultivation is thriving well. Preparations are being made in some villages for bala-wi cultivation. Health of people is satisfactory.

Pitigal Korale Central Division.—Paddy cultivation : maha crop reported in last report is thriving well, except in low-level fields, where the crops are somewhat damaged owing to heavy flood of Kadupiti-oya, Ratmal-oya, and Koswatu-oya. The floods are just now going down. The crops on the whole are good and now earing in many of the villages. Fine grain crop are also good. Health of people : there had been no sickness, except ordinary fever in the villages. Health of cattle is good.

Pitigal Korale Southern Division.—Paddy cultivation : there has been no sowing during the month. The yala crop have been gathered in, and the standing maha cultivation are thriving, and the rains are timely. Tobacco has been gathered in. Health of people : fever is prevailing to some extent. Health of cattle is good.

NORTH-CENTRAL PROVINCE.

ANURADHAPURA DISTRICT.

The rainfall at Anuradhapura was 9.75 in., except in Tamankaduwa, where the rainfall is reported to be good. It has been below the average of former years throughout Nuwarakalawiya.

Paddy cultivation: the majority of the tanks having become empty during the last dry season and the rains being late, cultivation of paddy fields for the maha harvest has not been started.

Tanks: all the tanks in Tamankaduwa and many in Nuwarakalawiya are reported to be quarter full, a few are half full.

Health of cattle: satisfactory.

Health of people: in Nuwarakalawiya the health of people has been satisfactory. In Tamankaduwa fever is reported to prevail. In the villages of Palliyagodella and Pangurana in the Meda pattu of Tamankaduwa cholera has broken out. Every possible effort is being made to check its spread and to stamp out the disease.

PROVINCE OF UVA.

BADULLA DISTRICT.

Paddy: yala crop thriving well. Maha cultivation commenced.

Chenas: chena crop thriving well; prospects good.

Fruits and vegetables: rather scarce and dear.

Health of people: normal. Fatal cases of sporadic cholera reported from different parts of the Province, except Udukinda.

Health of cattle: good.

Weather: wet.

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy: in Kuruwiti, Nawadun, and Atakalan korales the first maha crops are blossoming. In Kuruwiti, Kadawata, Meda, Kolonna, and Kukul korales the second maha crops are under cultivation; prospects are favourable. In Kolonna korale yala crops are being threshed; outturn is satisfactory.

Dry grain: in Kuruwiti, Nawadun, and Atakalan korales maha crops are blossoming; prospects are favourable. In Kolonna, Kadawata, and Meda korales kurakkan chenas have been sown. In Kukul korale el-wi crops have been harvested and amu chenas have been sown.

The health of the people in the district generally is satisfactory.

KEGALLA DISTRICT.

Paddy: maha prospects are good.

Dry grain: hill paddy and iringu and amu prospects are good.

The present weather is favourable for all crops.

Prices: paddy, Re. 1.25 to Re. 1.50 per bushel; hill paddy, Re. 1.25 per bushel; kurakkan, Re. 1.12 per bushel; amu, Re. 1 per bushel.

Rainfall: Kegalla, 15.40 in.; Ruanwella, 20.54 in.

Cattle disease: rinderpest is still prevailing at Mudugomuwa, Petangoda, Kannattota, and Gonarambe in Dehigampal korale. It is on the decrease.

Health of people is generally good, except a few cases of measles reported from parts of Galboda and Kinigoda korales and Three Korales.